

ඉදිකිරීම් ආරක්ෂණ අරමුදල - 2016

ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීම් ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීම් තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2010 පෙබරවාරි 08 දිනැති අංක 3/136 දරන භාර ඔප්පුවේ 23 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. අරමුදලේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළවන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු පොළී ආදායම සහ වර්ෂයට අදාළ පොළී ආදායම රු. 3,182,842 ක් වැඩියෙන් දක්වා තිබුණි.

(ආ) ගිණුම්කරණ මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීම සඳහා පුද්ගලික ආයතනයකට ගෙවා තිබුණු රු.375,000 ක අත්තිකාරම් මුදල් වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කිරීම නිසා අතිරික්තය හා ජංගම වත්කම් රු.375,000 කින් අඩුවෙන් දක්වා තිබුණි.

2.2.2 පැහැදිලි නොකළ වෙනස්කම්

මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කරන ලද උපලේඛනය අනුව කොන්ත්‍රාත්කරුවන්ගෙන් අයකර ගත යුතු මුදල රු.79,711,702 ක් වූ අතර අවසන් ගිණුම්වල එය රු.71,083,791 ක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව ගිණුම් හා උපලේඛන අතර වෙනස රු.8,627,911 ක් විය.

2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත දැක්වෙන අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම්
(අ) 2010 පෙබරවාරි 08 දිනැති අංක 3/136 දරන භාර ඔප්පුවේ 7 වගන්තිය	අරමුදලේ භාරකාර මණ්ඩලයේ භාරකරුවන් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් දරන ලද වියදම් ප්‍රතිපූර්ණය කර ගැනීමක් මිස තමන් විසින් සලසන සේවය සඳහා කිසිදු දීමනාවක් අරමුදලෙන් ලබා ගැනීමට හිමිකම් නොමැති වුවද ඊට පටහැනිව සමාලෝචිත වර්ෂය සහ පෙර වර්ෂ වෙනුවෙන් සභාපති දීමනා හා භාරකාර මණ්ඩල රැස්වීම් දීමනා ලෙස රු.8,727,100 ක් ගෙවා තිබුණි.

(ආ) 2002 නොවැම්බර් 28 දිනැති අංක IAI/ 2002/02 දරන පරිගණක සහ මෘදුකාංග සම්බන්ධයෙන් ස්ථාවර භාණ්ඩාගාර වක්‍රලේඛය වත්කම් ලේඛනයක් විධිමත් පරිදි පවත්වා නොතිබුණි.

(ඇ) රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ

(i) 2006 ජූලි 14 දිනැති අංක පීඊඩී 38 දරන එකතු කළ අගය මත බදු සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොතිබුණි.

(ii) 2016 අප්‍රේල් 29 දිනැති අංක 03 දරන උපයන විට ගෙවීම් බද්දට යටත් නිලධාරීන්ගෙන් බදු අයකර ගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අරමුදලේ අතිරික්තය රු.82,968,314 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.36,930,287 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.46,038,027 ක වර්ධනයක් විය. ඇප බැඳුම්කර ආදායම් රු.27,082,991 කින් වැඩිවීම සහ ස්ථාවර තැන්පතු ආදායම් රු.23,410,137 කින් වැඩිවීම ඉහත වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ඇපකර නිකුත් කිරීම අරමුදලේ ප්‍රධාන කාර්යය වේ. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේ සහ පෙර වර්ෂයේ නිකුත් කරන ලද බැඳුම්කර සංඛ්‍යාව පිළිවෙලින් 2,911 ක් සහ 1,559 ක් විය. ඒ අනුව පහත දැක්වෙන පරිදි බැඳුම්කර 1,352 ක හිතකර විචලනයක් නිරීක්ෂණය විය.

ඇපකරය	වර්ෂය		විචලනය හිතකර/ (අහිතකර)
	2016	2015	
ලංසු ඇපකර	2,208	1,302	906
අත්තිකාරම් ඇපකර	290	102	188
කාර්යසාධන ඇපකර	402	143	259
නඩත්තු ඇපකර	-	3	(3)
රඳවාගත් මුදල් ඇපකර	11	9	2
එකතුව	2,911	1,559	1,352

(ආ) අරමුදල මගින් නිකුත් කරනු ලබන බැඳුම්කර රජයේ පිළිගත් බැඳුම්කර ලෙස පිළිගැනීමට ලක් වී නොමැති වීම හේතුවෙන් රජයේ විවිධ ආයතන මෙම බැඳුම්කර ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් නිරීක්ෂණය විය. මේ නිසා මෙම අරමුදල පිහිටුවීමේ අරමුණු පූර්ණ වශයෙන් ලභා කර ගැනීමට නොහැකි වී තිබුණි.

4.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

අරමුදලේ ගිණුම් සකස් කිරීම බාහිර සේවා පදනමින් ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන ආයතනයේ නිලධාරීන් 17 දෙනෙකු මගින් සිදු කරනු ලබන අතර ඒ වෙනුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා රු.1,127,300 ක් ගෙවා තිබුණි. මේ සඳහා 1999 මැයි මාසයේ පවත්වා තිබූ භාරකාර මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ කළමනාකරණ තීරණ අංක 99-05-31 අනුව උක්ත නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට තීරණය කර තිබුණද, මේ සඳහා පත්වීම් පිරිනැමීමක් හෝ සේවා ගිවිසුම්වලට එළඹීමක් සිදුකර නොතිබුණි. එසේම මෙම මුදල් අදාළ ආයතනය වෙත ගෙවීම් නොකර නිලධාරීන් වෙත සෘජුව ගෙවීම් කර තිබුණි. එම නිසා ගෙවීම්වල විධිමත්භාවය විගණනයේදී තහවුරු කර ගැනීමට නොහැකි විය.

4.3 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2009 ජූලි 08 දිනැති අංක පීරීඩී/පියු දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ ලිපිය ප්‍රකාරව හා 2006 සැප්තැම්බර් 22 දිනැති අංක 30 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛයට අනුකූලව සියලුම ව්‍යවස්ථාපිත ආයතන විසින් සිය සංවිධාන ව්‍යුහය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු වන අතර බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පරිපාටි, සේවක සංඛ්‍යාව සහ වැටුප් පරිමාණ සංශෝධනය කර ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතු වුවත් අරමුදල විසින් එම වක්‍රලේඛයට අනුව කටයුතු කර නොතිබුණි. ආයතනය වෙනුවෙන් කාර්ය මණ්ඩලය බඳවා ගැනීම් හා සුදුසු ලෙස ඔවුන් වෙත ගෙවීම් කිරීම් යන ආයතනයේ කටයුතු සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බැව් නීතිපතිතුමාගේ යොමු අංක. E/429/2002 හා 2002 දෙසැම්බර් 10 දින දරන ලිපිය මගින්ද තහවුරු කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම් විසින් දක්වා තිබුණි.

(ආ) ආයතනය විසින් අනුමත කාර්ය මණ්ඩලයක් හා බඳවාගැනීමේ පටිපාටි අනුමත කරගෙන නොතිබුණු අතර අරමුදලේ කටයුතු ආරම්භ කළ දින සිට 2016 වසර වන තෙක්ම කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් නිලධාරීන් 5 දෙනෙකුගෙන් හා සේවා පැවරුම් පදනම මත බඳවාගත් නිලධාරීන් 32 දෙනෙකුගෙන් ආයතනය පවත්වාගෙන ගොස් තිබුණි.

උක්ත පදනම මත බඳවාගෙන තිබූ සේවකයින් භාරකාර මණ්ඩල අනුමැතිය මත පමණක් පෙර දාතම් කර ස්ථිර කර තිබුණි. ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ පැවැත්ම, ක්‍රියාකාරීත්වය හා මෙහෙයුම් කටයුතු පිළිබඳ නිසි උපදෙස් හා එම කටයුතු නිසියාකාරව පරිපාලනය හා කළමනාකරණය සඳහා එහි බේරුම්කරු වන, භාණ්ඩාගාර ලේකම්/මුදල් අමාත්‍යාංශයේ ලේකම් භාරකාර ඔප්පුව මගින් උපදෙස් ලබා දී ඇති අතර එම උපදෙස් අනුව කටයුතු කර ඇති බව සහ පළමු පත්වීමේ දින සිට වර්ෂ 03 කට පසු ඔවුන් ස්ථිර කිරීමේ පදනම, සාමාන්‍ය පිළිගත් රජයේ සම්ප්‍රදායක් හෙයින්, ඒ අනුව භාරකාර මණ්ඩලය කටයුතු කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් විසින් දක්වා තිබුණි.

(ඇ) මෙම සේවකයින්ගේ වැටුප් කළමනාකරණ සේවා වක්‍රලේඛවලට පටහැනිව භාරකාර මණ්ඩලයේ අභිමතය මත පමණක් තීරණය කර තිබුණි.

(ඇ) භාරකාර මණ්ඩල අනුමැතිය මත පමණක් වයස අවුරුදු 60 ඉක්මවූ නිලධාරීන්ද ස්ථිර කර තිබුණි.

4.4 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) නිලධාරියෙකුට වසරකට රු.500,000 ක උපරිමයකට යටත්ව නිලධාරියාට සහ පවුලේ තවත් සාමාජිකයින් 03 ක් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම, බිල්පත් ප්‍රතිපූරණය කිරීමට අංක 09/2013 දරන කළමනාකරණ මණ්ඩල තීරණය මගින් අවසර ලබාදී තිබූ අතර, මේ සඳහා භාණ්ඩාගාර අනුමැතියක් ලබා ගෙන නොතිබුණි. එසේම ප්‍රතිලාභ ලබාදීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් ද නොතිබුණු අතර, සමාලෝචිත වර්ෂයේදී නිලධාරීන් 24 දෙනෙකුගේ වෛද්‍ය බිල්පත් පියවීම සඳහා පමණක් අරමුදලින් රු.2,902,458 ක් ගෙවීම් කර තිබුණු අතර එය සාමාන්‍යයෙන් වර්ෂයේ එක් නිලධාරියෙකුට රු.120,936 ක් විය.

(ආ) ලබා නොගත් නිවාඩු දින වෙනුවෙන් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව අරමුදලේ නිලධාරීන් වෙත රු.241,095 ක් ගෙවීම් කර තිබුණි.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළ රු.1,407,100 ක දිරිගැන්වීමේ දීමනාවක් ගෙවා තිබුණි. මේ සම්බන්ධ පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) දිරිගැන්වීමේ ක්‍රමය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොතිබුණි.
- (ii) දිරිගැන්වීමේ දීමනාව ගණනය කළ ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් නොකෙරුණි.
- (iii) දිරිගැන්වීමේ දීමනා ගෙවීම සඳහා කාර්යසාධන ඇගයීමක් කර නොතිබුණි.

(ඈ) අරමුදල විසින් නිකුත් කරන ලද ඇපකර, මුදල් කිරීමට සිදුවීම නිසා සමාලෝචිත වර්ෂය අවසානය වනවිට අදාළ කොන්ත්‍රාත්කරුවන්ගෙන් ආයතනයට අයකර ගත යුතු මුදල රු.71,083,790 ක්වූ අතර ඒ සඳහා විස්තරාත්මක උපලේඛන විගණනයට ඉදිරිපත් නොවීය. පසුගිය වර්ෂ 04 ක කාලපරිච්ඡේදය තුළ ඇපකර මුදල් නිදහස් කිරීම නිසා අරමුදලට කොන්ත්‍රාත්කරුවන්ගෙන් රු.70,576,790 ක් අයවිය යුතුව තිබුණද ඉන් කිසිදු මුදලක් සමාලෝචිත වර්ෂය තුළ අයකර ගැනීමට අසමත් වී තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 133 හා 2009 ජුනි 09 දිනැති අංක ඩීඑම්ඒ/2009/(1) දරන කළමනාකරණ විගණන චක්‍රලේඛය ප්‍රකාරව අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණු අතර අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් හෝ විගණනයක් සිදුකර නොතිබුණි.

5.2 විගණන කමිටු

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 7:4:1 වගන්තිය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් කිසිවක් පවත්වා නොතිබුණි. තවද අරමුදලේ නිලධාරීන් අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්වලටද කැඳවා නොතිබුණි.

5.3 වාර්ෂික වාර්තා සහාගත කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.3 වගන්තිය ප්‍රකාරව 2002 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වූ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සහාගත කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිළිබඳව වරින්වර අරමුදලේ සභාපතිවරයා දැනුවත් කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණ -----
(අ) කාර්ය මණ්ඩල පරිපාලනය	බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පරිපාටි, සේවක සංඛ්‍යාව සහ වැටුප් පරිමාණ සංශෝධනය කර ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නොතිබීම.
(ආ) මූල්‍ය කළමනාකරණය	භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය නොමැතිව ස්ථාවර තැන්පතු වල සහ භාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනය කිරීම.